

සීමාසහිත ජාතික කඩදාසි සමාගමේ 2018 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හා අලාභ ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2018 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිති වලට (ISSAI 1000 - 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිති වලට අනුකූලව මගේ විගණනය සිදුකරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවයන්ට මම අනුකූල වන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශන වල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම් වලට අදාළ වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පටිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පටිපාටින්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශන වල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම් වලදී, අවස්ථාවෝචිත උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් සමාගමේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්ති වල උචිතභාවය සහ යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශන වල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් නොවේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 ව්‍යාචනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය ව්‍යාචනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 ව්‍යාචනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම නිසා, විගණන මතයක් ප්‍රකාශ කිරීමට හැකි පදනමක් ලබා ගැනීමට සුදුසු ප්‍රමාණවත් යෝග්‍ය විගණන සාක්ෂි මට ලබාගත නොහැකි විය. ඒ අනුව මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මම මතයක් පළ නොකරමි.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල නොවීම

(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 16 අනුව ඉඩම් සහ ගොඩනැගිලි පිරිවැය මූල්‍ය ප්‍රකාශන වල වෙන වෙනම හඳුනාගත යුතු වුවද සමාගමේ දේපල පිරියත සහ උපකරණ යටතේ ඇති ඉඩම් සහ ගොඩනැගිලි පිරිවැය රු.132,274,693 ක් වෙන වෙනම හඳුනාගෙන නොතිබුණි.

(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 01 හි 32 ඡේදය ප්‍රකාරව ගිණුම්කරණ ප්‍රමිතයකින් අවසර දී ඇත්නම් මිස, කිසිදු විට ආදායම් හා වියදම් ද වත්කම් හා වගකීම්ද එකිනෙකට හිලව් කිරීම නොකළ යුතු වුවත්, සමාගම විසින් සමාලෝචිත වර්ෂයේදී රු.43,153,550 ක වත්කම් රු.10,151,947 ක වගකීම් සමග හිලවු කර තිබුණි.

(ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 12 ට අනුව සමාගම විසින් 2018 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් බදු වියදම ගණනය කිරීම සහ විලම්භිත බදු ගණනය කිරීම සිදුකර නොතිබුණි.

2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

සමාගමේ මෝටර් රථ සඳහා ක්ෂය වෙන්කිරීම රු.2,192,232 ක් සහ පරිගණක සඳහා ක්ෂය වෙන්කිරීම රු.18,882 ක්, පිරිවැය වටිනාකම ඉක්මවා ගණනය කර තිබීම හේතුවෙන් වාර්ෂික ලාභය රු.2,211,114 ක් අඩුවෙන් මූල්‍ය ප්‍රකාශන වල දක්වා තිබුණි.

2.2.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

රු.775,150 ක් වූ ආදායම් ගිණුම් ශේෂ 01 ක් ද, රු.2,143,837 ක් වූ වියදම් ගිණුම් ශේෂ 06 ක් ද, රු.484,423,303 ක දේපල පිරියත උපකරණ, රු. 37,428,597 ක කෙරිගෙන යන වැඩ ප්‍රාග්ධනය, රු. (1,967,061) ක දීර්ඝ කාලීන ආයෝජන, රු.120,820,606 ක අවසන් තොගය, රු.105,550,749 ක වෙළඳ ලැබිය යුතු දෑ, රු.518,760,175 ක වෙනත් ලැබිය යුතු දෑ, රු.29,263,264 ක මුදල් සහ මුදල් සමාන දෑ, රු.159,958,713 ක පොලී සහිත ණය, රු.134,039,935 ක වෙළඳ ගෙවිය යුතු දෑ, රු.1,298,579,271 ක වෙනත් ගෙවිය යුතු දෑ, රු.13,153,268 ක බැංකු අයිරාව, රු.5,725,351 ක ව්‍යවස්ථාපිත ගෙවීම් ලෙස එකතුව

රු.2,908,655,158 ක් වූ ගනුදෙනු සහ ගිණුම් ශේෂ 19 ක් තහවුරු කරගැනීමට අවශ්‍ය සාක්ෂි විගණනයට ඉදිරිපත් කිරීමට කළමනාකාරීත්වය අපොහොසත් වී තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 7,135,792 ලාභයක් වූ අතර ඊට ප්‍රතිරූපීව ඉකුත් වර්ෂයේ අලාභය රු. 46,888,937 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 54,024,729 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට පරිපාලන වියදම් රු. 87,017,191 කින් අඩු වීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

(අ) 2007 අංක 07 දරන සමාගම් පනතේ 148 වගන්තිය පරිදි සමාගමේ ගනුදෙනු නිවැරදි ලෙස වාර්තා කරන හා පැහැදිලි කරන ගිණුම් වාර්තා සහ ආධාරක ලියවිලි තබාගත යුතු වුවද ගිණුම් කාලච්ඡේදයට අදාළ ගනුදෙනු හා සිද්ධි සම්බන්ධ ගිණුම් පොත් පත් සහ ගිණුම්කරණ සාක්ෂි ආරක්ෂිතව තබාගැනීමට සමාගමේ නිසි බලධාරීන් විසින් කටයුතු කර නොතිබුණි.

(ආ) 2015 පෙබරවාරි 09 දිනට ලංකා විදුලිබල මණ්ඩලය වෙත ගෙවීමට නියමිතව තිබූ හිඟ විදුලි බිල වූ රු.483,997,075 ක් නොගෙවීම නිසා එදින සිට වාලව්වේන කර්මාන්තශාලාවට විදුලිය සැපයීම තාවකාලිකව විසන්ධි කර තිබූ අතර විදුලි සැපයුම නොමැති හෙයින් 2020 ජුනි මාසය දක්වා වාලව්වේන කර්මාන්තශාලාවේ කිසිදු නිෂ්පාදන ක්‍රියාවලියක් සිදුවී නොතිබුණි. කෙසේ වුවද, 2022 සැප්තැම්බර් 08 දිනැති, අංක EP/EE(COM)/CS/BulkSupply දරන ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කළමනාකරුගේ ලිපියට අනුව හා 2020 මාර්තු 26 දිනැති, අංක අමප/20/0561/224/015 දරන අමාත්‍ය මණ්ඩල තීරණය මගින්, රු. 361,992,685 ක් වූ දඩ පොලිය කපා හැරීමෙන් පසුව ඉතිරි වූ රු.122,004,390 ක හිඟ විදුලිබිල කම්හලෙහි නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කරන දින සිට වසර දෙකක කාල සීමාවක් ගතවීමෙන් පසුව එළඹෙන මාස හයක කාලසීමාව තුළ වාරික වශයෙන් ගෙවා අවසන් කිරීමේ කොන්දේසියට යටත්ව අනුමැතිය ලබාගෙන, 2020 ජූලි මාසයේ දී කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කර තිබුණි. ඒ අනුව 2024 ඔක්තෝබර් 31 දින වන විට කඩදාසි සමාගම විසින් හිඟ විදුලි බිල වූ රු.122,004,390 ක වටිනාකමින් රු.10,000,000 ක් ගෙවා ඇති අතර රු.112,004,390 ක වටිනාකමක් ගෙවිය යුතුව තිබුණි.

(ඇ) 2020 ජූලි මස සිට සමාගමේ ප්‍රධාන කාර්යාලයේ ස්ථිර පදනම මත බඳවාගත් සේවකයින් 09 ක්ද, කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් සේවකයින් 12 ක් සහ දෛනික වැටුප් පදනම මත බඳවාගත් සේවකයින් 02 ක්ද ලෙස සේවකයින් 23 දෙනෙකු සහ වාලව්වේන කම්හලෙහි කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් සේවකයින් 06 ක් සහ දෛනික වැටුප් පදනම මත බඳවාගත් සේවකයින් 120 ක්ද ලෙස සේවකයින් 126 දෙනෙකු ඇතුළුව මුළු සේවක සංඛ්‍යාව 149 ක් වූ අතර මෙම කාර්ය මණ්ඩලය සඳහා මෙතෙක් භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබාගෙන නොතිබුණි.

(ඈ) වාලව්වේන කඩදාසි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමේදී මහාභාණ්ඩාගාරයේ ඇප සහිතව (Treasury guarantee) 2020 දෙසැම්බර් 09 දින රු. මිලියන

40 ක ණය මුදලක් මාස 06 ක සහන කාලයකට යටත්ව වසර 05 ක කාලයකදී වාරික 54 කින් ගෙවීමේ කොන්දේසි ඇතුළත්ව මහජන බැංකුවෙන් ලබාගෙන තිබුණි. තවද, සමාගම විසින් 2021 මැයි මස 17 දින නැවත වරක් රු.මිලියන 100 ක ණය මුදලක් වාලව්වේන කර්මාන්ත ශාලාවේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා වසර 05 ක කාලයකදී ගෙවීමට යටත්ව මහජන බැංකුවෙන් ලබාගෙන තිබුණි. මෙම ණය මුදල් මහා භාණ්ඩාගාරයේ ඇප සහිතව වෙළඳපල පොළි අනුපාතිකයන් යටතේ ලබාගෙන ඇති අතර රේඛීය අමාත්‍යාංශය වන කර්මාන්ත අමාත්‍යාංශයෙන් කිසිදු අනුග්‍රහයක් ජාතික කඩදාසි සමාගම වෙත ලැබී නොතිබුණි.

(ඉ) කම්හලේ නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කිරීමට කඩදාසි නිෂ්පාදන යන්ත්‍රය (Paper Machine) සහ බෝඩ් නිෂ්පාදන යන්ත්‍රය (Board Machine) ලෙස ප්‍රධාන යන්ත්‍ර 02ක් පැවතුණද වර්තමානයේදී බෝඩ් නිෂ්පාදන යන්ත්‍රය පමණක් භාවිතා කරමින් පැවතුණි. 2020 වර්ෂයේ නැවත වාලව්වේන කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු ආරම්භ කර ක්‍රියාත්මක කරගෙනයාමේදී බෝඩ් නිෂ්පාදන යන්ත්‍රයේ අක්‍රිය වන සහ යාන්ත්‍රික දෝෂ ඇති වන අවස්ථා වලදී නිසි ක්‍රියාකාරීත්වය සඳහා කඩදාසි නිෂ්පාදන යන්ත්‍රයෙන් කොටස් ගලවා බෝඩ් නිෂ්පාදන යන්ත්‍රයට සවිකිරීම සමාගමේ කළමනාකාරීත්වය අනුගමනය කළ ක්‍රමය විය. එලෙස කඩදාසි නිෂ්පාදන යන්ත්‍රයෙන් ප්‍රධාන අයිතම 08 ක් බෝඩ් නිෂ්පාදන යන්ත්‍රයට සවිකර ඇති අතර ඒවාහි වටිනාකම රු.34,433,059 ක් විය. ඒ අනුව, විගණිත දිනය වූ 2024 ජනවාරි 22 දින වන විටත් කඩදාසි නිෂ්පාදන යන්ත්‍රයෙන් කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකි මට්ටමින් අක්‍රියව පැවතීම නිසා කාඩ් බෝඩ් නිෂ්පාදනය අඩාල වී තිබුණි.

(ඊ) 2011 දෙසැම්බර් 19 දිනැති අංක 1037 දරන බදු ගිවිසුම අනුව ඇඹිලිපිටිය කර්මාන්ත ශාලාව නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට හා නැවත සංවර්ධනය කිරීම සඳහා රු. මිලියන 600 ක ප්‍රතිෂ්ඨාවකට වර්ෂ 30 ක කාලයක් සඳහා අංක 561/3, ඇල්විට්ගල මාවත, කොළඹ 05 පිහිටි රාජ්‍ය සම්පත් කළමනාකරණ සමාගම සහ සීමාසහිත ජාතික කඩදාසි සමාගම යන ආයතන යුගලය සහ අංක 03/43, වෙන්ටනොර් ඇවනිවු, බටහිර පර්ත්, බටහිර ඕස්ට්‍රේලියාව ව්‍යාපාරික ලිපිනයැති සීමාසහිත පර්ත් ඉංජිනේරු හා මේන්ටෙනන්ස් (පුද්ගලික) සමාගම අතර ගිවිසුම් ප්‍රකාරව එකඟවූ රු. මිලියන 600 ක ප්‍රතිෂ්ඨාවෙන් රු. මිලියන 200 ක් බදුකරු විසින් ගෙවා නොතිබුණි. තවද, අදාළ සමාගම විසින් සුළු කාලයක් නිෂ්පාදන කටයුතු සිදුකර ඇති අතර පසුව ඇඹිලිපිටිය කර්මාන්ත ශාලාව සතු කඩදාසි නිෂ්පාදන යන්ත්‍රය සෙලාන් බැංකුව වෙත රු.418,483,037 ක වටිනාකමකට උකස් තබා 2012 වර්ෂයේදී කම්හල හැර යාමට කටයුතු කර තිබුණි. මෙම උකස් නිරවුල් කර ගැනීමට දෙවන බදු කරුට රු.මිලියන 120 ක මුදලක් බැංකුව වෙත ගෙවීමට සිදු වී තිබුණු අතර නිසිපරිදි බදු වාරික නොගෙවීම මත රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය විසින් නීතිපති උපදෙස් මත අදාළ බදු ගිවිසුම 2014 සැප්තැම්බර් 25 දින අවලංගු කර තිබුණද 2011 දෙසැම්බර් 19 දින සිට ගිවිසුම අවලංගු කළ කාලය වූ 2014 සැප්තැම්බර් 25 දක්වා වූ වර්ෂ තුනක කාලපරිච්ඡේදය වෙනුවෙන් ලැබිය යුතු රු. මිලියන 42 ක බදුකුලිය අයකර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

එසේම නිෂ්පාදන යන්ත්‍ර සෙලාන් බැංකුව වෙත උකස් තැබීම සඳහා ජාතික කඩදාසි සමාගම නියෝජනය වන පරිදි ගිවිසුමට එළඹී පාර්ශ්වයන්ගෙන් සමාගමට සිදුවූ අලාභය අයකර ගැනීමට ක්‍රියාමාර්ග ගෙන නොතිබුණු අතර ගිවිසුමට එළඹුණු සීමාසහිත පර්ත් ඉංජිනේරු හා මේන්ටෙනන්ස් (පුද්ගලික) සමාගම නිෂ්පාදන කටයුතු නතර කිරීම හේතුවෙන් ගිවිසුම කඩවීම පිළිබඳව බදුදීමනාකාර පාර්ශ්වය විසින් කිසිදු නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.

- (උ) ජාතික කඩදාසි සමාගමේ ඇඹිලිපිටිය කර්මාන්තශාලාව 2022 මාර්තු 09 දිනැති බදු ගිවිසුම යටතේ කේඑස්පීඒ ඇඹිලිපිටිය කඩදාසි කම්හල් (පුද්ගලික) සමාගම (KSPA Ambilipitiya Paper Mills private limited) වෙත රු.මිලියන 260 ක ප්‍රතිශ්‍යාවක් මත වසර 30 ක කාලයකට බදු දී ඇත. ගිවිසුම අනුව මාස 18 ක් තුළ නිෂ්පාදන කටයුතු ආරම්භ කළ යුතු අතර එම කාලසීමාව තුළදී රු.13,000,000 ක වාර්ෂික බදුකුලී වාරිකයක් බදුගැනුම්කරු විසින් සමාගමට ගෙවිය යුතුය. නිෂ්පාදන කටයුතු ආරම්භ කළ පසු බදු ගිවිසුම අනුව විකුණුම් ආදායම මත සියයට 3 කට සමාන වටිනාකමක් වාර්ෂික බදුකුලී වාරිකය ලෙස ගෙවිය යුතුය. ඒ අනුව කේඑස්පීඒ ඇඹිලිපිටිය කඩදාසි සමාගම විසින් 2024 අප්‍රේල් 18 දින නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබුණද මෙම වාර්තාවේ දින වන විටත් කිසිදු බදු කුලියක් සමාගමට ලැබී නොතිබුණි.

5. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

5.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2003 ජුනි 02 දිනැති හා අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයෙහි 6.5.1 වගන්තිය පරිදි ගිණුම් වර්ෂය ඉකුත් වී දින 60 ක් ඇතුළත වාර්ෂික මූල්‍ය ප්‍රකාශන හා කෙටුම්පත් වාර්ෂික වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත්, සීමාසහිත ජාතික කඩදාසි සමාගමේ 2017/2018 ගිණුම් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන විගණනයට ඉදිරිපත් කර තිබුණේ 2023 නොවැම්බර් 02 දින දීය.